

අරමුදල් කළමනාකරුගේ සමාලෝචනය

ආර්ථික සමාලෝචනය

ශ්‍රී ලංකා ආර්ථිකය 2023 වසරේ එම කාලපරිච්ඡේදයට සාපේක්ෂව 2024 පළමු කාර්තුවේදී හිතකර ආර්ථික තත්ත්වයක් අත්විඳින ලදී. ඒ අනුව, ආර්ථිකයේ සියලුම අංශවල සහාය ඇතිව 2024 වර්ෂයේ පළමු කාර්තුවේ ආර්ථිකය 5.3% කින් වර්ධනය විය. කෘෂිකාර්මික, කාර්මික සහ සේවා අංශය 2024 පළමු කාර්තුවේදී පිළිවෙලින් 1.1%¹, 11.8 %¹, 2.6%¹ කින් පුළුල් විය. මෙම වර්ධනයට අඩු උද්ධමනය, සහ පොලී අනුපාත සහ විදේශ මුදල්වල ද්‍රවශීලතාවය ඉහළ යාම හේතු විය. ලෝක බැංකු අනාවැකියට අනුව, 2024 දී ශ්‍රී ලංකා ආර්ථිකය 2.2% ක මධ්‍යස්ථ වර්ධනයක් අපේක්ෂා කරයි.

පොලී අනුපාත පරිසරය

ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වසරේ පළමු අර්ධය තුළදී ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දිගටම පවත්වා ගෙන ගියේය. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව 2024 මාර්තු මාසයේදී ඔවුන්ගේ ප්‍රතිපත්ති පොලී අනුපාත පදනම් ඒකක 50ට අඩු කළ අතර, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙලින් 8.5% සහ 39.5% ලෙස පවත්වා ගැනීමට තීරණය කළේය. ලිහිල් කළ මූල්‍ය ප්‍රතිපත්තියට අනුකූලව වෙළෙඳපොළ පොලී අනුපාත පහළට සකස් වී ඇත. කෙසේ වෙතත්, ණය පොලී අනුපාත ගැලපීම් තැන්පතු අනුපාතවලට වඩා දුර්වලව පවතින අතර වෙළෙඳපොළ ණය අනුපාතිකය පහළට ගැලපීම සඳහා තවදුරටත් ඉඩක් නිර්මාණය කරයි. එපමණක් නොව, මෙතෙක් ගෙන ඇති ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර වශයෙන් රජයේ සුරැකුම්පත්වල ප්‍රතිලාභ සැලකිය යුතු ලෙස පහත වැටී ඇත. සලකා බලන කාල සීමාව තුළ බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් පුද්ගලික අංශය වෙත ලබා දෙන ණය ප්‍රසාරණයක් වාර්තා කර ඇත. වෙළෙඳපොළ ණය අනුපාත තවදුරටත් අඩු කිරීම පෞද්ගලික අංශයේ ණය වර්ධනයට පහසුකම් සපයනු ඇත.

උද්ධමනය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI, 2021 = 100) මගින් මනිනු ලබන ප්‍රධාන උද්ධමනය 2024 ජූනි මාසයේදී 1.7%³ ක් ලෙස පැවතුනි. විදුලි ගාස්තු සහ ඉන්ධන සහ LP ගෑස් මිලෙහි පහළට සංශෝධනය වීම සහ සාපේක්ෂව දුර්වල ඉල්ලුම් තත්ත්වයන්

ද ර්ට සහාය විය. වාර්ෂික ආහාර උද්ධමනය 2024 ජුනි මාසයේ දී 1.4% ³ කින් ඉහළ ගිය අතර ආහාර නොවන උද්ධමනය 1.8% ³ කින් වැඩි විය.

අඩු විදුලි ගාස්තු සහ ගෘහස්ථ ඉන්ධන මිල සහ සංඛ්‍යානමය පදනමේ ඒකාබද්ධ බලපෑම නිසා ඉදිරි මාස සඳහා උද්ධමනය ඉලක්ක මට්ටමට වඩා අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, මධ්‍ය කාලීන උද්ධමනය ක්‍රමයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉලක්ක මට්ටම වන 5%.³ සමඟ සමපාත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

බාහිර අංශය

2024 පළමු භාගයේ විදේශ අංශයේ කාර්ය සාධනය, වෙළෙඳ හිඟයක් නිවියදීත් ධනාත්මකව පැවති අතර ර්ට ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවලින් ඉහළ ගලා ඒම සහ සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ඉපයීමේ තරමක් ඉහළයාම හේතු විය. 2024 ජුනි මස අවසානයේදී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඒකාබද්ධ මහජන බැංකුව සමඟ හුවමාරු කර ගැනීම ඇතුළුව සැලකිය යුතු ශුද්ධ මිලදී ගැනීම් මගින් සහාය දක්වන ලද දළ නිල සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන 5.6 දක්වා ඉහළ නැංවීය. එම කාලය තුළ ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 6.0%³කින් ඉහළ ගියේය.

CTCLSA වර්ධන හිමිකම් අරමුදල (Growth Equity Fund) (ආරම්භය : 2012 පෙබරවාරි 27)

අරමුදල් කළමනාකරු


කුහන් විනයාගසුන්දරම්

අරමුදලේ අරමුණ සහ පදනම

මෙම අරමුදල විවෘතවන වර්ධන අරමුදලක් වන අතර එය මධ්‍ය කාලයේ සිට දිගු කාලීන ප්‍රාග්ධන වටිනාකම් ඉහළ නැංවීමේ අරමුණින් කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලයිස්තුගත හිමිකම් සුරැකුම්පත්වල විවිධාංගීකරණය වූ ආයෝජන කළඹක ආයෝජනය කරයි.

විස්තරය

අරමුදල් ප්‍රතිලාභය සහ පදනම් ප්‍රතිලාභය



සටහන 02: අරමුදල් පතිලාභය සහ පදනම් ප්‍රතිලාභය

කාල පරාසය*	අරමුදල	පදනම්		
		ASPI	S&P SL 20	ASTRI
2024 වර්ෂයේ (YTD - 2024)	12.61%	13.99%	16.95%	18.13%
ආරම්භයේ සිට එකතුව	173.30%	121.75%	21.42%	159.68%
ආරම්භයේ සිට සාමාන්‍ය වර්ධන අනුපාතය (CAGR)	8.49%	6.67%	1.58%	8.06%

සටහන: සියලු කොටස් මිල දර්ශකය (ASPI), සියලුම කොටස් මුළු ප්‍රතිලාභ දර්ශකය (ASTRI) සහ S&P ශ්‍රී ලංකා 20 දර්ශකය (S&P SL 20) 2024 ජුනි 28 වන දිනට CSE දත්ත මත පදනම් වේ.


* කාර්ය සාධනය 2024 ජුනි 28 වැනි දිනට මාසය අවසන් මිල ගණන් මත පදනම් වේ. මෙම ලේඛනයේ ඇතුළත් කාර්ය සාධන දත්ත අනිකුත් කාර්ය සාධනය නියෝජනය කරන අතර අනාගත ප්‍රතිඵල පිළිබඳ සහතිකයක් නොවේ.

2024 ජුනි 28 දිනෙන් අවසන් වූ කාලසීමාව සඳහා අරමුදල 12.61%⁵කින් ඉහළ ගිය අතර ASPI සහ S&P SL 20 දර්ශක පිළිවෙලින් 13.99%⁵ සහ 16.95%⁵කින් ඉහළ ගියේය. ආරම්භයේ සිටම අරමුදල එම කාලසීමාව සඳහා 121.75%⁵ ක ප්‍රතිලාභයක් ලබා දී ඇති අතර ඊට සමගාමීව සියලුම කොටස් මිල දර්ශකය ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කරමින් 173.30%⁵ ප්‍රතිලාභයක් ලබා දී ඇත.

සටහන 08: 2024⁵ ජුනි 28 වන විට අරමුදලෙහි මූලික ඒකක හිමියන්

ගුද්ධ වත්කම් වටිනාකම අනුව අරමුදලෙහි මූලික ඒකක හිමියන්		
STOCK	TICKER	% OF NAV
ජොන්කිල්ස් හෝල්ඩිංග්ස් පී එල් සී	JKH.N0000	7%
මෙල්ස්ටාකෝප් පී එල් සී	MELS.N0000	5%
ටෝකියෝ සීමෙන්ට් කම්පනි ලංකා පී එල් සී	TKYO.N0000	5%
ඇක්සස් ඉංජිනියරිං පී එල් සී	AEL.N0000	4%
සම්පත් බැන්ක් පී එල් සී	SAMP.N0000	4%

රූප සටහන 09: 2024⁵ ජුනි 28 වන විට ක්ෂේත්‍ර තුළ අරමුදලේ වත්කම් බෙදා හැරීම



වැට් බදු ඉහළ දැමීම නොතකා, අර්බුදකාරී කාලපරිච්ඡේදයට සාපේක්ෂව වසරේ පළමු කාර්තුව තුළ සාංගමික ඉපයීම් වැඩිදියුණු විය. අඩු පොලී අනුපාත, මධ්‍යස්ථ උද්ධමනය සහ ජෛවක ප්‍රේෂණ සහ සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ගලා ඒම හේතුවෙන් වැඩිදියුණු වූ ද්‍රවශීලතාවය සමස්ත වර්ධනයට ධනාත්මක ලෙස දායක විය. මෙහෙයුම් පරිසරය අනුව, අරමුදල අවධානය යොමු කළේ පොලී අනුපාත පහත වැටීමෙන් ප්‍රතිලාභ ලබන සමාගම්, දේශීය පරිභෝජනය ප්‍රකෘතිමත් වීමෙන් වර්ධනය වන පාරිභෝගික ක්ෂේත්‍ර සහ දිගු කාලීන ප්‍රතිලාභ සඳහා මූලික වශයෙන් ශක්තිමත් ද්‍රවශීල ආයෝජන ක්ෂේත්‍ර කෙරෙහි ය. ඒ අනුව ඉදිරි කාලපරිච්ඡේදයේ මැතිවරණ කාලසීමාවේ අවිනිශ්චිතතාවය මධ්‍යයේ වුවද වෙළෙඳපොළ පොලී අනුපාත තවදුරටත් පහත වැටීමේ අපේක්ෂාවෙන් අරමුදල ප්‍රාග්ධන භාණ්ඩ, බැංකු සහ මූල්‍ය,

පාරිභෝගික අංශය සහ සංචාරක ක්ෂේත්‍රවල ආයෝජන කෙරෙහි වැඩි වශයෙන් ආයෝජනය කිරීම වැඩි කළේය. තවද, කෙටි කාලීනව ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අරමුදල සමහර ආයෝජනයන්හී ආයෝජනය කරන ලදී.

සාර්ව වර්ධනයන් සහ කොටස් බදු කාර්යක්ෂම වත්කම් පන්තියක් වීම මධ්‍යයේ, මැතිවරණ ආශ්‍රිත අවිනිශ්චිතතාවයන් මධ්‍යයේ වුවද, නුදුරු කාලීනව ආයෝජකයින් වටිනාකම වැඩි ආයෝජන කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි අපි විශ්වාස කරමු. එවැනි වටපිටාවක් තුළ අප නුදුරු කාලීනව වත්කම් වෙන් කිරීම අරමුදලින් 75% -80% දක්වාමටටමකින් පවත්වා ගැනීමට තීරණය කරන ලදී.

2024 ජුනි 28 වන දිනට, අරමුදලේ ඒකක හිමියන් 234ක් සහිත අරමුදලේ මුළු ශුද්ධ වත්කම් වටිනාකම රුපියල් මිලියන 102.925ක් විය. 2024 ජුනි 28 වන දින අරමුදලෙහි ඒකකයක් නිදහස් කර ගැනීමේ මිල රු. 27.32965 ක් විය.